

NDB bank
The future is banking on us

ගාබට් ගිණුම් අංකය CID	DSA DME මූලාශ්‍රය ගාබට් ☐ විකුණුම් ☐ නියෝජන ☐	අලුත් ණය ☐ අත්තර ගැනීම් ☐ උණ පූරණ ණය ☐ වියෝජන ණය වෙන් කිරීම් ☐
---	---	---

ඉල්ලා සිටිනු ලබන ණය මුදල

පොද්ගලික විස්තර - ඉල්ලුම්කරු

.....

රාජ්‍ය සේවයේ අවසන් වරට සේවා නියුක්තව සිටි ස්ථානය : විශ්‍රාම වැටුප්/ සේවා අංකය :

ග්‍රාම නිලධාරී කොට්ඨාශය :

--	--

වර්තමාන ලිපිනය:

.....

දිස්ත්‍රික්කය :

පිළිගත :

පදිංචි ස්ථානයේ
දුරකතන අංකය

විවාහක අවිවාහක ☐ තනි පුද්ගල ☐ විවාහක ☐ දික්කසාද ☐ වැන්දඹු ☐ යැමපන්නන් සංඛ්‍යාව

ଆବේଦ :

නිවැසි ලිපිනය :

නිවසේ දුරකතන අංකය		ජංගම දුරකතන අංකය	
-------------------	--	------------------	--

නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී-ආචාර විශ්‍රාමවැටුප් ණය

ආදායම් සහ වියදම් පිළිබඳ ප්‍රකාශය

ආදායම	රු.
ශුද්ධ විශ්‍රාම වැටුප්	
වෙනත් ආදායම් (සඳහන් කරන්න)	
01.	
02.	
දළ ආදායම	
අඩු කිරීම්	
ගෘහස්ථ වියදම්	
වෙනත් ණය වාරික	
වෙනත්	
ශුද්ධ ආදායම	

පිළිවෙලින් වූ මාසයක 25 වන දිනය සහ 4 වන දිනය අතර ණය මුදල සකස් වේ නම්, පොළී මුදල් ප්‍රමාණය (සුර්ව-Emi) ණය මුදලේ පළමු වාරිකයක් වශයෙන් ලැබෙන ණය ප්‍රතිශ්ඨා මුදල්වලින් රඳවා තබාගෙන හරකර ගන්නා ලෙස ද, පිළිවෙලින් වූ මාසයක 5 වන දිනය සහ 24 වන දිනය අතර ණය මුදල සකස් වේ නම්, සම්පූර්ණ වාරිකය (මූලික මුදල+පොළිය) ණය මුදලේ පළමු වාරිකය වශයෙන් ලැබෙන ණය ප්‍රතිශ්ඨා මුදල්වලින් රඳවාගෙන හර කර ගන්නා ලෙසද මා විසින් මෙයින් නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී ආයතනයෙන් ඉල්ලා සිටිනු ලැබේ. (අයුත් සහ අත්කරගැනීම් ණය සඳහා පමණක් වලංගු වේ.) ☐

මේ සමඟ අමුණා ඇති ලේඛන

සපයා ඇති තොරතුරු සත්‍ය සහ නිවැරදි බවත් මෙම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කිරීමේ දී කිසිදු වැදගත් තොරතුරක් චේතාන්විතව රඳවාගෙන නොමැති බවත් මා විසින් තහවුරු කර සිටිනු ලැබේ.

පහත සඳහන් ලේඛන මේ සමඟ ඉදිරිපත් කර සිටිමි; එනම්,

- (i) ජාතික හැඳුනුම්පතෙහි/ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ සත්‍ය පිටපතක්
- (ii) ස්ථීර ලිපිනය සම්බන්ධයෙන් වූ ලිපිනය තහවුරු කිරීමක්
- (iii) විශ්‍රාම වැටුප් හැඳුනුම්පතේ පිටපතක් (අනිවාර්ය නොවේ)
- (iv) වෙනත් ආදායම් ප්‍රකාශ සහ උපකාරක ලේඛන (අවශ්‍ය වේ නම්)

සපයා ඇති තොරතුරු සත්‍ය නිවැරදි බවත් මෙම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කිරීමේ දී කිසිදු වැදගත් තොරතුරක් චේතාන්විතව රඳවාගෙන නොමැති බවත් මා විසින් තහවුරු කර සිටිනු ලැබේ. ආචාර විශ්‍රාම වැටුප් ණය පිළිබඳ නියම හා කොන්දේසි මා විසින් කියවා අවබෝධ කර ගනු ලැබූ බවත් ඒ යටතේ වූ වගකීම්, බැඳීම් සහ අයිතිවාසිකම් මා විසින් මෙයින් පිළිගෙන සිටින බවටත් කියා සිටිමි.

අත්සන තහවුරු කරගනු ලැබුවේ.

ඉල්ලුම්කරුගේ අත්සන

දිනය

මෙම නියම හා කොන්දේසි නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන (“විශ්‍රාම වැටුප් ණය මුදල” යනුවෙන් හඳුන්වනු ලබන) ඕනෑම ආචාර විශ්‍රාම වැටුප් ණය මුදලක් සඳහා අදාළ වන අතර මෙහි මිනීමතු අර්ථ නිරූපනය කරනු ලබන ආකාරයට සෑම ණයගැනුම්කරුවකුම මෙම නියම සහ කොන්දේසි මගින් බැඳී සිටිය යුතු වේ.

මෙම නියම හා කොන්දේසිවල කාර්ය සඳහා:

“බැංකුව” යන්නෙන් ස්වකීය අනුප්‍රාප්තිකයන් සහ පැවරුම්ලාභීන් ද සමඟ එක්ව නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී ආයතනය අදහස් වේ.

“ණයගැනුම්කරු” යන්නෙන් විශ්‍රාම වැටුප් ණය මුදලක් ඉල්ලා සිටින ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කරුවන් අදහස් වන අතර ඒ සඳහා ඔවුන්ගේ පිළිවෙලින් වූ උරුමක්කරුවන්, පොල්මස්කරුවන්, අද්මිනිස්ත්‍රාසිකරුවන් සහ පැවරුම්ලාභීන් ද ඇතුළත් වේ.

“ව්‍යාපාරික දිනය” යන්නෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යාපාරික කටයුතු සඳහා බැංකුව විවෘතව තබනු ලබන යම් දිනයක් අදහස් වේ.

“ණය” හෝ “විශ්‍රාම වැටුප් ණය” යන්නෙන් පොළිය, පිරිවැය, ගාස්තු සහ වෙනත් වියදම් ඇතුළත්ව බැංකුවෙන් ලබාගන්නා විශ්‍රාම වැටුප් ණය මුදලක් අදහස් වේ.

“ණය වාරිකය” යන්නෙන් ණය මුදල මත වූ පොළිය සහ වෙනත් ගාස්තු ද සමඟ ණය මුදල සම්බන්ධයෙන් ණයගැනුම්කරු විසින් බැංකුව වෙත එක් එක් මාසයේදී ලබාදිය යුතු සහ ගෙවිය යුතු මුදල් අදහස් වේ.

“යෝජනා ක්‍රමය” යන්නෙන් NDB ආචාර විශ්‍රාම වැටුප් ණය යෝජනා ක්‍රමය අදහස් වේ.

ඒක වචනයෙන් සඳහන් වන වචන සඳහා බහුවචනද බහුවචනයෙන් සඳහන් වන වචන සඳහා ඒක වචන ද, පුරුෂලිංග වචන සඳහා ස්ත්‍රීලිංග වචන ද, තැනැත්තන් සම්බන්ධයෙන් වන වචන සඳහා සංස්ථා සහ සමාගම් ද ඇතුළත් වේ;

1. ණය මුදලක් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්‍රය බැංකුව විසින් කලින් කල නියම කරනු ලබන ආකෘතියෙන් වියයුතු මෙන්ම පහත දැක්වෙන අතිරේක ලේඛන ද සමගින් ඉල්ලුම්පත්‍රය ඉල්ලුම්කරු විසින් සහ සාක්ෂිකරුවන් විසින් යථා පරිදි අත්සන් කරනු ලැබිය යුතු වේ.

i. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි/විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ සත්‍ය පිටපතක්

ii. වෙනත් ආදායම් පිළිබඳ ප්‍රකාශ සහ තහවුරු කිරීමේ ලේඛන (අවශ්‍ය වේ නම්)

නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී-ආචාර විශ්‍රාමවැටුප් ණය

iii. බැංකුවට කලින් කළ නියම කරනු ලැබිය හැකි වෙනත් සහ තවදුරටත් වූ තොරතුරු

2. ණය මුදල ප්‍රදානය කිරීම බැංකුවේ පරම අභිමතය පරිදි සිදුවේ. තත්කාර්ය සඳහා හේතු දැක්වීමෙන් තොරව ඉල්ලා සිටින ලද ණය මුදලට වඩා අඩු ණය මුදලක් ප්‍රදානය කිරීමේ නිදහසද බැංකුව සතු වන අතර එසේ ණය මුදලක් වශයෙන් ප්‍රදානය කරන ලද එම අඩු ණය මුදල මෙම නියම හා කොන්දේසි මගින් පාලනය වන්නේ ය.

3. ඉහත (2) වන වගන්තියට යටත්ව, ආචාර ණය මුදලක් ලබාගැනීම සඳහා වූ ඉල්ලුම්කරුගේ ඉල්ලීම බැංකුව විසින් පිළිගෙන අනුමත කිරීමෙන් පසුව, එම ණය මුදල මුදාහැරීම පිළිබඳව සහ පහසුකමෙහි පහත සඳහන් විස්තර බැංකුව විසින් ලිඛිතව තහවුරු කරනු ලැබිය යුතුය; එනම්-

- i. අනුමත කරන ලද ණය මුදල
- ii. අදාළ වන පොළී අනුපාතිකය
- iii. ආපසු ගෙවීමේ කාලසීමාව
- iv. ණය වාරික මුදල
- v. ආපසු ගෙවීම ආරම්භ කිරීමේ දිනය
- vi. ණය සැකසුම් ගාස්තුව
- vii. රක්ෂණ වාරිකය

ඉල්ලුම්කරුගේ ඉල්ලීම අනුමත කර නොමැති අවස්ථාවකදී, බැංකුව විසින් ගනුදෙනුකරු වෙත ඒ පිළිබඳව දැනුම් දිය යුතු වේ.

4. ණයගැනුම්කරුගේ විශ්‍රාම වැටුප ප්‍රේෂණය කළ යුතු පරිදි බැංකුව සමඟ ණයගැනුම්කරුගේ නමින් (එම ගිණුම් පාලනය වන නියම හා කොන්දේසිවලට යටත්ව) ණයගැනුම්කරු විසින් ("ගිණුම" යනුවෙන් හඳුන්වනු ලබන) ජංගම ගිණුමක්/ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කළ යුතු අතර ණය පොළිය සහ ඒ මත ගෙවිය යුතු වෙනත් ගාස්තු සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන තෙක් මෙම ගිණුම පවත්වාගෙන යා යුතු අතර ණයගැනුම්කරුගේ එම ගිණුමෙන් හෝ ණයගැනුම්කරුගේ වෙනත් යම් ගිණුමකින් ණය මුදල යටතේ හෝ ණය මුදල ප්‍රකාරව ගෙවිය යුතු සියලු මුදල් හරකිරීම සඳහා බැංකුවට හිමිකමක් තිබිය යුත්තේ ය.

5. එකඟ වූ දිනයේ දී ගිණුමේ මුදල් පැවතීම පිළිබඳව නොසලකා හරිමින්, ණය වාරික සහ අයවිය යුතු මුදල් එම එකඟ වූ වාරික මුදලින් හර කරනු ලැබේ. ගිණුමට යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කර ඇත්නම්, ගිණුමේ හිඟව පවතින සියලු ණය වාරික කොටසක් වශයෙන් හෝ සම්පූර්ණයෙන් ගෙවා නිරාකරණය කිරීම සඳහා එම මුදල් භාවිත කරනු ලබන බවට ණය ගැනුම්කරු තවදුරටත් එකඟව සිටියි.

6. ණය මුදල් නිදහස් කරනු ලැබූ මාසයට ඉක්බිතිවම එළඹෙන මාසයේ සිට ආරම්භව, එක් එක් මාසයේ ගෙවීම් කළ යුතු එකඟ වූ දිනයේදී ණය වාරික මුදල බැංකුව වෙත ගෙවිය යුතු සහ ලබාදිය යුතුවේ. මුදල් අයවිය යුතු දිනයේ දී නිශ්කාශනය වූ මුදල් නොපවතින අවස්ථාවකදී, ණය ගිණුමට බැරවන ඕනෑම මුදලක් ණය වාරිකවල (හෝ අවස්ථාවෝචිත පරිදි එහි යම් කොටසක) මූලික හිඟ මුදලට එරෙහිව උපචිත කරගෙන උචිත ලෙස යොදා ගනු ලබන අතර පොළී මුදල පසුව එළඹෙන මාසයේ ගෙවීම් දිනයේදී අයකර ගනු ලැබේ. යම් කිසි මාසයක ගෙවීම්

නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී-ආචාර විශ්‍රාමවැටුප් ණය

කළ යුතු දිනයේදී ණය වාරිකය හෝ එහි යම් කොටසක් ගෙවා නොමැති අවස්ථාවකදී, ප්‍රමාද ගාස්තු සහ අයකිරීම් ද සමග ඇවර කිරීමේ අලාභ වශයෙන් ණයමුදලට අදාළ වන අනුපාතිකයට වඩා ඉහළ අනුපාතිකයක් යටතේ පොළිය අයකිරීමට බැංකුවට හිමිකමක් තිබිය යුතුය. එම ඉහළ අනුපාතිකය සහ ප්‍රමාද ගාස්තු, ගාස්තු උපලේඛනයේ යාවත්කාලීන කරනු ලැබිය යුතු මෙන්ම බැංකුවේ වෙබ් අඩවියේ සහ/හෝ බැංකු ශාඛාවල ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු ය.

- 7. ණය මුදලේ පොළිය සහ වෙනත් ගාස්තු ඉහත (6) වන වගන්තියේ සඳහන් ආකාරයට ණයගැනුම්කරු විසින් බැංකුව වෙත ගෙවනු ලැබිය යුතු වේ. ණය මුදල ලබාගන්නා අවස්ථාවේදී එකඟ වී ඇති පොළිය සහ වෙනත් ගාස්තු නොසලකා හරිමින්, පොළිය සහ ණය මුදල මතවූ වෙනත් ගාස්තු කලින් කල වෙනස්වීමට සහ උච්චාවචනය වීමට යටත් වන බවට ණයගැනුම්කරු විසින් තවදුරටත් එකඟව සිටින අතර ණයගැනුම්කරු විසින් නියම සහ කොන්දේසිවලට අනුකූලව ක්‍රියා නොකරන අවස්ථාවක දී, ණයගැනුම්කරුට දැනුම්දීමෙන් පසුව ස්වකීය පරම අභිමතය පරිදි බැංකුව විසින් ණය මුදලට අදාළ පොළි අනුපාතිකය වෙනස් කිරීම සහ පූර්ව ගෙවීම් සඳහා ගාස්තුවක් අය කිරීමද සිදුකළ හැකි වේ. ගාස්තු, කොමිස් මුදල් හෝ අයකිරීම් සඳහා කරනු ලබන වෙනස්කම් ගාස්තු උපලේඛනයේ යාවත්කාලීන කරනු ලැබ බැංකුවේ නිල වෙබ් අඩවියේ සහ/හෝ බැංකු ශාඛාවල ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු ය. ණයගැනුම්කරු විසින් එම වෙනස්කම් පිළිනොගන්නා/පිළිගැනීමට අපොහොසත්වන අවස්ථාවකදී සහ ඒ පිළිබඳව බැංකුව වෙත ලිඛිතව සන්නිවේදනය කර ඇති අවස්ථාවකදී, එවිට ඉල්ලා සිටීමේදී ණය මුදල ආපසු ගෙවනු ලැබිය යුතු වේ.
- 8. ශ්‍රී ලංකා රජය විසින් කලින් කල අය කරනු ලබන ව්‍යවස්ථාපිත ගාස්තු මත රඳාපවතිමින් ණය වාරිකය සහ ආපසු ගෙවීමේ කාලසීමාව වෙනස්කිරීමේ අයිතිය බැංකුව වෙත රඳවාගනු ලැබේ.
- 9. ණය මුදල හෝ ණය වාරික ආපසු ගෙවීම සම්බන්ධයෙන් බැංකුව විසින් නියම කරනු ලබන හෝ පනවනු ලබන පූර්ව ගෙවීම් ගාස්තු ණයගැනුම්කරු විසින් බැංකුව වෙත ගෙවිය යුතු අතර එම ගාස්තු බැංකුවේ ගාස්තු උපලේඛනයේ යාවත්කාලීන කර බැංකුවේ නිල වෙබ් අඩවියේ සහ/හෝ බැංකු ශාඛාවල ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු වේ.
- 10. එම පියවර සම්බන්ධයෙන් හේතු දැක්වීම හෝ සාධාරණීකරණය කිරීම සඳහා වූ වගකීමෙන් තොරව (මෙම ගිවිසුමේ සඳහන් නියම සහ කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ අන්‍යාකාර හේතුවක් නිසා) ණයගැනුම්කරු වෙත එක් දිනක පූර්ව දැනුම්දීමක් සිදුකිරීම මගින් ණයගැනුම්කරු විසින් බැංකුව වෙත ලබාදිය යුතු ණයගැනුම්කරුගේ සියලු වගකීම් ගෙවන ලෙස ණයගැනුම්කරුගෙන් ඉල්ලා සිටීම සඳහා සහ බැංකුවේ පරම අභිමතය පරිදි බැංකුව විසින් ණයගැනුම්කරු වෙත ප්‍රදානය කර ඇති පහසුකම් වෙනස්කිරීම හෝ අවලංගු කිරීම සඳහා බැංකුව වෙත විකල්ප අයිතියක් ඇත්තේ ය.
- 11. (මූලික මුදල, පොළිය හෝ අන්‍යාකාර ගෙවීම්) ණය මුදල යටතේ වූ සියලු ගෙවීම් කිසිදු හිලවිකිරීමකින්, අඩුකිරීමකින් හෝ රඳවාගැනීමකින් තොරව පිළිවෙලින් වූ නියමිත දිනවලදී බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත හෝ ජංගම බැංකු සේවය හරහා හෝ අන්තර්ජාල බැංකු සේවය හරහා ගෙවනු ලැබිය යුතු වේ. නීතිය මගින් යම් අඩුකිරීමක් හෝ රඳවා ගැනීමක් සිදුකරන ලෙස නියම කර ඇති අවස්ථාවක දී, අදාළ අඩුකිරීම් හෝ රඳවා ගැනීම් සඳහා ප්‍රමාණවත් මුදල් සහතික කිරීම සඳහා ණයගැනුම්කරු විසින් අදාළ ගෙවීම් වැඩිකරනු ලැබිය යුතු ය. එම අඩුකිරීම් හෝ

නැණනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී-ආචාර විශ්‍රාමවැටුප් ණය

රඳවාගැනීම් හැර, බැංකුව වෙත ලැබිය හැකි හෝ ලබාගැනීමට හිමිකම් ලබන ශුද්ධ මුදල බැංකුව විසින් ලබාගනු ඇත.

12. ණයගැනුම්කරුගේ ණය ගිණුමෙන් හරකරනු ලබන සියලු පොළී මුදල්, පිරිවැය, කොමිස් මුදල්, වියදම් හෝ ගාස්තු ණයගැනුම්කරු විසින් බැංකුව වෙත පවතින ණයගැනුම්කරුගේ වගකීමේ කොටසක් බවට පත් වේ.
13. ණය මුදල සහ ඒ යටතේ වූ සියලු හිඟ මුදල් අයකර ගැනීම සඳහා නඩු පැවරීම සඳහා බැංකුවට අයිතියක් ඇති බවත් ඒ හා සම්බන්ධ නෛතික පිරිවැය, ගාස්තු සහ නීතිඥ ගාස්තු ණයගැනුම්කරුගෙන් බැංකුව වෙත ලැබිය යුතු මුදල් ලෙස සලකනු ලැබිය යුතු බවත් ණයගැනුම්කරු විසින් පිළිගෙන සිටියි.
14. ණය වාරිකය හෝ එහි යම් කොටසක් හෝ අදියරක් අයකර ගැනීමේ කටයුතු සඳහා බැංකුව විසින් පත්කරනු ලබන නියෝජියකුගේ වෙනත් යම් තුන්වන පාර්ශ්වයක සේවය භාහිරින් ලබාගැනීම සඳහා බැංකුවට අයිතියක් ඇති බව ණයගැනුම්කරු පිළිගෙන සිටියි. ඒ සම්බන්ධ සියලු පිරිවැය ණයගැනුම්කරු විසින් දරනු ලැබිය යුතු ය. ණය මුදල අයකර ගැනීමේ කාර්ය සඳහා ණයගැනුම්කරු පිළිබඳ රහස්‍ය තොරතුරු බැංකුව විසින් එකී නියෝජිත වෙත හෝ තුන්වන පාර්ශ්වය වෙත හෙළිදරව් කරනු ලැබිය යුතු බවට සහ ණයගැනුම්කරු විසින් බැංකුව වෙත ඒ සඳහා මෙයින් බලය පවරන බවට ණයගැනුම්කරු විසින් මෙයින් එකඟව සිටියි.
15. ණය ගිණුමේ පවතින නිශ්චිත මුදල් සම්බන්ධයෙන් ලිඛිතව කලින්කල එකඟ විය හැකි ආකාරයට හැර, මෙම පහසුකම් ක්‍රියාත්මකවන කාලසීමාව තුළදී ණය ගිණුමේ පවතින බැරකම් ශේෂ සම්බන්ධයෙන් ණයගැනුම්කරුට කිසිදු පොළියක් උපවින නොවිය යුතු වේ.
16. බැංකුවේ පොත්පත්, ලේඛන සහ වාර්තාවලින් ලබාගෙන ඇත්තාවූ ද බැංකුවේ බලයලත් නිලධරයකු විසින් සත්‍ය බවට අත්සන්කර සහතිකකර ඇත්තා වූ ද ඕනෑම ගිණුම් ප්‍රකාශයක් ණය මුදල සම්බන්ධයෙන් ණයගැනුම්කරු විසින් බැංකුව වෙත ලබාදිය යුතු සහ හිඟව පවතින මුදල් සම්බන්ධයෙන් ණයගැනුම්කරු මත බැඳීම් සහගත වන බවත් ඒ හා සම්බන්ධ තීරණාත්මක සාක්ෂියක් විය බවත් ණයගැනුම්කරු කියා සිටියි.
17. යම් කිසි මුදල් ආපසු ලබාගැනීමක් සඳහා අවසරදීම මගින් ගිණුමේ (ගිණුම්වල) අවසරලත් සීමාව (සීමාවන්) ඉක්මවා යන්නේ නම්, බැංකුව විසින් එවැනි මුදල් ආපසු ලබාගැනීම් සඳහා අවසරදීම ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි ය. එවැනි මුදල් ආපසුගැනීම් ප්‍රතික්ෂේප කර ඇති බවට ණයගැනුම්කරු වෙත නිවේදනය කිරීම සඳහා බැංකුවට කිසිදු බැඳීමක් නොමැත. බැංකුව විසින් හෝ එහි නිලධරයන් විසින් ප්‍රදානය කරන ලද කිසිදු දීර්ඝ කිරීමක්, අත්හැරීමක් හෝ ප්‍රදානය කිරීමක් මගින් මේ යටතේ වූ බැංකුවේ අයිතිවාසිකම්වලට අහතියක් සිදු නොවිය යුතු වේ. අවසරලත් සීමාව ඉක්මවා ඇති අවස්ථාවකදී, එවැනි ඉක්මවායෑම් මෙම ගිවිසුමේ නියමයන්ට යටත්වන බව ණයගැනුම්කරු පිළිගෙන සිටියි.
18. බැංකුව වෙත ලැබීමෙන් පසුව ගෙවනු ලැබිය යුතු අයිතිම ඇතුළුව ණයගැනුම්කරුගේ ගිණුමට (ගිණුම්වලට) බැංකුව විසින් බැරකරනු ලබන අයිතම නිශ්කාශනය වන තෙක් එම අයිතම සාමාන්‍ය ක්‍රමවේද හරහා නිශ්කාශනය වීමට යටත් වන බවට ණයගැනුම්කරු විසින් පිළිගෙන සිටියි. ගිණුමෙන් වැඩිපුර ලබාගෙන ඇති ශේෂය (ශේෂයෙන්) ගණනය කිරීමේ කාර්ය සඳහා එසේ බැරකරනු ලබන අයිතමවල වටිනාකම බැහැර කිරීම සඳහා බැංකුවට හිමිකමක් ඇත්තේ ය.

19. බැංකුව විසින් ඕනෑම අවස්ථාවකදී නියම කරනු ලැබුවහොත්, ණයගැනුම්කරුගේ නමින් වර්තමානයේ දී හෝ අනාගතයේ දී තැන්පත් කරනු ලැබිය හැකි පරිදි බැංකුව සමඟ හෝ බැංකුවේ නියමය පරිදි සම්පාර්ශ්වීය ඇපකරයක් වශයෙන් ණයගැනුම්කරු විසින් සියලු මුදල්, කොටස්, බැඳුම්කර සහ වෙනත් වටිනා ලේඛන තැන්පත් කරනු ලැබිය යුතු ය. ණයගැනුම්කරු විසින් ගෙවිය යුතු සමස්ථ මුදල් ප්‍රමාණය ගෙවා නිරාකරණය කිරීම සඳහා වූ ඇපකරයක් වශයෙන් මෙම අයිතම සලකනු ලැබිය යුතු ය.
20. බැංකුවේ භාරයේ සහ පාලනය යටතේ පවතින ණයගැනුම්කරුගේ දේපළ අයිතිවාසිකම් සහ සම්බන්ධතා කෙරෙහි බැංකුවට උකස්කිරීමේ සහ හිලව් කිරීමේ අයිතියක් (හෝ සමාන අයිතියක්) පවතින බවත් එම අයිතිවාසිකම් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි බවත්, බැංකුව විසින් ඕනෑම අවස්ථාවකදී, නිවේදනය කිරීමෙන් තොරව ගිණුම් වර්ගය කුමන ශීර්ෂය යටතේ පැවතිය ද එය නොසලකා, ගැනුම්කරුගේ නමින් බැංකුවේ පවතින සියලු හෝ යම් ගිණුම් එක් කිරීම හෝ ඒකාබද්ධ කිරීම සහ/හෝ මුදල් වැඩිපුර ලබාගෙන ඇති ගිණුම්වලට එරෙහිව බැංකුවේ ඕනෑම කාර්යාලයක ණයගැනුම්කරු වෙනුවෙන් බැංකුව විසින් දරනු ලබන ජංගම ගිණුමක, ඉතිරි කිරීමේ ගිණුමක හෝ තැන්පතු ගිණුමක සහ ඕනෑම ආකාරයක ජංගම ගිණුමක පවතින කවර ආකාරයක හෝ සියලු හෝ යම් මුදල් හිලව්කිරීම කරනු ලැබිය හැකි බවට ණය ගැනුම්කරු විසින් තවදුරටත් එකඟව සිටිනු ලැබේ.
21. බැංකුව විසින් ණයගැනුම්කරු වෙත යොමු කිරීමට අපේක්ෂා කරනු ලබන මෙම පහසුකම්වලට අදාළ හිමිකම්පෑම්, කැඳවීම්, උපදෙස් හෝ නිවේදන ණයගැනුම්කරු විසින් බැංකුව වෙත අවසන්වරට දැනුම්දී ඇති ලිපිනය වෙත ලිඛිතව ලියාපදිංචි තැපෑලෙන් යොමුකර ඇත්නම්, එම හිමිකම්පෑම්, කැඳවීම්, උපදෙස් හෝ නිවේදන ණයගැනුම්කරු වෙත යථාපරිදි ලබා දී ඇති ලෙස සලකනු ලැබිය යුතු ය. පොළී අනුපාතිකවල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවේදනය, දේශීය පුවත්පත්වල ඇතුළත් කරන ලද නිවේදනයක් මගින් සහ/හෝ බැංකු පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම මගින් ලබාදිය හැකිවේ. ණයගැනුම්කරු විසින් බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලු නිවේදන ලියාපදිංචි තැපෑලෙන් අංක 40, නවම් මාවත, කොළඹ 02 යන ලිපිනයේ පිහිටි බැංකුවේ කාර්යාලය වෙත යොමු කරනු ලැබිය යුතු ය.
22. බැංකුවෙන් ලැබෙන සියලු ගිණුම් ප්‍රකාශ ණයගැනුම්කරු විසින් විමසිලිමත්ව පරීක්ෂා කරනු ලැබිය යුතු වේ. බැංකු වාර්තාවල සඳහන් වන ණයගැනුම්කරුගේ ලිපිනය වෙත ගිණුම් ප්‍රකාශයක් භාරදීමේ දිනසිට මස එකක කාලයක් ඇතුළත ඒ පිළිබඳ ණයගැනුම්කරුගෙන් කිසිදු විරෝධතාවක් ලැබී නොමැති අවස්ථාවක දී, එවිට එම ගිණුම් ප්‍රකාශයේ සඳහන් වන ශේෂය නිවරදි බවට සලකනු ලබන අතර ණයගැනුම්කරුගෙන් ඒ පිළිබඳව කිසිදු සන්නිවේදනයක් ලැබී නොමැති අවස්ථාවක දී, එවිට එම ගිණුම් ප්‍රකාශයේ සඳහන් ශේෂය නිවැරදි බවට සලකනු ලබන අතර ගනුදෙනුකරුගෙන් කිසිදු සන්නිවේදනයක් නොලැබීම එම ගිණුමේ නිවැරදිභාවය තහවුරු කිරීමක් වශයෙන් අර්ථ නිරූපණය වන අතර එවැනි ගිණුම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොකරන බවට ණය ගැනුම්කරු ප්‍රතිඥාදී සිටිනු ලැබේ. කිසිදු කාලසීමාවක් සඳහා කිසිදු ගිණුම් ප්‍රකාශයක් ලැබී නොමැති අවස්ථාවක දී, බැංකුවෙන් ගිණුම් ප්‍රකාශයක් ඉල්ලා සිටීම ණයගැනුම්කරුගේ පරම සහ පූර්ණ වගකීමක් වන්නේය.
23. මේ යටතේ වූ ස්වකීය අයිතිවාසිකම් හෝ ප්‍රතිකර්ම (සම්පූර්ණයෙන් හෝ කොටසක් පමණක්) ක්‍රියාත්මක කිරීමේදී හෝ බලාත්මක කිරීමේදී බැංකුවට සිදුවන කිසිදු ප්‍රමාදයක් හෝ මගහැරීමක් මගින් බැංකුවේ එම අයිතිය හෝ ප්‍රතිකර්මය දුබලවීමක් සිදු නොවිය යුතු මෙන්ම එම අයිතිය හෝ ප්‍රතිකර්මය අත්හැරීමක් ලෙස සලකනු නොලැබිය

24. ඕනෑම අවස්ථාවකදී මෙම නියම හා කොන්දේසි වෙනස් කිරීම් සඳහා සහ/හෝ සුළු වශයෙන් වෙනස් කිරීම් සඳහා සහ/හෝ එයට යමක් එකතු කිරීමේ අයිතිය බැංකුව වෙත රඳවාගනු ලැබේ. එසේ වුව ද, ණයගැනුම්කරු වෙත නිවේදනය කිරීමෙන් පසුව පමණක් එවැනි වෙනස් කිරීම් බලාත්මක වේ.
25. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය විය යුතු අතර උචිත අධිකරණ බලය ශ්‍රී ලංකාවේ අධිකරණය සතු වේ. එසේ වුව ද, ණය මුදල අපසු ගෙවීම වෙනත් රටකදී සිදුකිරීමට සැලසුම්ගත කිරීමේ අයිතිය බැංකුව සතුවන අතර එම කාර්ය සඳහා වෙනත් යම් රටක උචිත අධිකරණ බලය අයැද සිටීමේ අයිතිය බැංකුව සතුවේ.
26. ණයගැනුම්කරුට එරෙහිව බංකොලොත්භාවය පිළිබඳ කිසිදු නඩුකටයුත්තක් ආරම්භවී නොමැති හෝ ආරම්භ කිරීමට අදහස් කර නොමැති බවත් මෙම ඉල්ලුම්පත්‍රයේ සඳහන් කර ඇති සියලු තොරතුරු සත්‍ය, සම්පූර්ණ සහ නිවැරදි බවත් මෙම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී ණයගැනුම්කරු විසින් කිසිදු වැදගත් තොරතුරක් චේතාන්විතව රඳවාගෙන නොමැති බවත් ණයගැනුම්කරු විසින් ප්‍රකාශ කර සහතික කර සිටිනු ලැබේ.
27. මෙම ඉල්ලුම්පත්‍රයේ සපයා ඇති ණයගැනුම්කරුගේ පුද්ගලික තොරතුරුවල යම් වැදගත් වෙනස්කමක් සිදුවුවහොත් ණය ගැනුම්කරු විසින් වහාම ඒ පිළිබඳව බැංකුව දැනුවත් කරනු ලැබිය යුතුය.
28. ණයගැනුම්කරුගෙන් තත්කාර්ය සඳහා පූර්ව අනුමතයක් ලබා ගැනීමෙන් තොරව මේ යටතේ වූ ස්වකීය යම් හෝ සියලු අයිතිවාසිකම් වෙනත් යම් පාර්ශවයක් වෙත පැවරීමේ අයිතිය බැංකුව සතුවේ. එවැනි පැවරීමක් හෝ පවරාදීමක් හේතුවෙන් ණයගැනුම්කරුගේ අයිතිවාසිකම් අඩුවන අවස්ථාවකදී, බැංකුව විසින් ඒ සඳහා ණයගැනුම්කරුගේ පූර්ව ලිඛිත අනුමතය ලබාගත යුතු වේ.
29. බැංකුව වෙත ලැබිය යුතු සහ අයවිය යුතු හිඟ මුදල් ගෙවා නිරාකරණය කිරීමට ණයගැනුම්කරු අපොහොසත් වන අවස්ථාවකදී, බැංකුවෙන් නිල වෙබ් අඩවියේ සහ/හෝ බැංකු ශාඛාවල ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු බැංකුවේ ගාස්තු උපලේඛනය ප්‍රකාරව වූ ප්‍රමාද ගාස්තු සහ අයකිරීම් ද සමගින් ඇවරකිරීමේ අලාභ ආකාරයෙන් ණය මුදලට අදාළ වන අනුපාතිකයට වඩා ඉහළ අනුපාතිකයක් යටතේ පොළිය අය කිරීමට බැංකුවට හිමිකමක් පවතින බවට ණයගැනුම්කරු දැනුවත්ව සිටිනු ලැබේ.
30. ණයගැනුම්කරුවන් විසින් ණය මුදල/විශ්‍රාම වැටුප් ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නිමකරන/කොටසක් ගෙවා නිමකරන අවස්ථාවකදී, බැංකුවේ ගාස්තු උපලේඛනයට අනුව ගෙවා නිමකිරීමේ ගාස්තුවක් අය කරනු ලබන බවට සහ ගැනුම්කරු දැනුවත්ව සිටිනු ලැබේ.
31. බැංකුවේ ගාස්තු උපලේඛනයට අනුව ණය මුදල/විශ්‍රාම වැටුප් ණය මුදල මත සැකසුම් ගාස්තුවක් අයකරනු ලැබේ.
32. ණය මුදල/විශ්‍රාම වැටුප් ණය මුදල මත රක්ෂණ වාරිකයක් අයකරනු ලබන අතර ණය ප්‍රතිශ්ඨා මුදලින් එක් වරක් පමණක් අය කරනු ලබන රක්ෂණ වාරික මුදලක් අඩුකිරීම සඳහා ගනුදෙනුකරු විසින් කැමැත්ත ලබාදිය යුතු වේ.

නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී-ආචාර විශ්‍රාමවැටුප් ණය

33. කාලාවරෝධ ආඥාපනතේ (68 වන වගන්තිය) කුමක් සඳහන් වුව ද, එය නොතකා ණයමුදල මත වූ පොළිය සහ වෙනත් ගාස්තුද සමග ණය මුදල සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල් අයකරගනු ලැබිය යුතු අතර එකී මුදල් අයකර ගැනීම සඳහා ණයගැනුම්කරුට එරෙහිව නඩු පැවරීමේ දී එම ආඥාපනත බැංකුවට පවතින බාධකයක් ලෙස ණයගැනුම්කරු විසින් අයැද නොසිටිය යුතු වේ.
34. ගිවිසුමේ නිශ්චිතව දක්වා ඇති එකඟවූ ණය පහසුකම් කාලසීමාව ඇතුළත ණය ප්‍රතිඥා සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඕනෑම අවස්ථානුගත කරුණක් යටතේ ප්‍රතිපත්තිවල, නියෝගවල, බදුපැනවීම්වල සිදුවිය හැකි යම් අනපේක්ෂිත හෝ පෙර නොවූ විරූ පැනවීම් හෝ සංශෝධන සහ/හෝ වෙනත් යම් අවිනිශ්චිත තත්ත්වයන් සමග ආශ්‍රිතවන මූල්‍යමය අවදානම් ණයගැනුම්කරු විසින් දරනු ලැබිය යුතු වේ.
35. පැමිණිලි විභාග කිරීමේ කාර්ය පටිපාටිය සහ බැංකුවේ අලුත්ම සම්බන්ධවීමේ විස්තර මෙන්ම මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකුව වැනි ආරවුල් සමථයට පත් කිරීමේ විකල්ප ආයතන පිළිබඳ විස්තර “www.ndbbank.com” යන බැංකු වෙබ් අඩවියේ පළ කරනු ලැබිය යුතු වේ.
36. සේවා සපයන්නන් වෙත, නියාමකවරුන් වෙත හෝ යම් තුන්වන පාර්ශව වෙත දැඩි රහස්‍ය කොන්දේසි යටතේ නෛතික වශයෙන් හෝ ගිවිසුම්ගත වශයෙන් එසේ සිදුකිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී බැංකුව විසින් එසේ සේවා සපයන්නන් වෙත, නියාමකවරුන් වෙත හෝ තුන්වන පාර්ශව වෙත ගනුදෙනුකරුගේ තොරතුරු සහ/හෝ ගනුදෙනුව (ගනුදෙනු) සැපයීම, සකස්කිරීම, හුවමාරු කිරීම සහ ගබඩා කිරීම හෝ සම්ප්‍රේෂණය කිරීම සිදුකළ හැකි බවට ගනුදෙනුකරු බැංකුව සමග එකඟව සිටින මෙන්ම එසේ ක්‍රියාකිරීම සඳහා බැංකුව වෙත මෙයින් විශේෂයෙන්ම බලය පවරා සිටිනු ලැබේ.
37. පැහැරහැරීමක් සිදුව ඇති අවස්ථාවක දී, ණය අයකර ගැනීමේ නඩුකටයුතු, උකස් බැඳුම්කර නඩුකටයුතු, මුදල් අයකර ගැනීමේ නඩු කටයුතු, බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ වූ ක්‍රියාකාරකම් සහ වෙනත් සමාන ක්‍රියාකාරකම් ඇතුළු ඒවාට සීමා නොවන්නා වූ බැංකුව සතුව පවතින ඕනෑම ආකාරයක ක්‍රියාවක් මගින් ණයගැනුම්කරුට/ඇප ලබාදුන් තැනැත්තාට/ඇපකරුට හෝ වෙනත් යම් සම්බන්ධිත තැනැත්තකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය බැංකුව වෙත රඳවා තබාගන්නා බවට ණයගැනුම්කරු එකඟව සිටියි. නීතිඥ ගාස්තු සහ වෙනත් වෘත්තීයමය ගාස්තු, පරිවර්තන ගාස්තු, ප්‍රකාශන ගාස්තු, මුද්දර ගාස්තු, දේපළ වෙන්දේසි ගාස්තු සහ වෙනත් ආනුෂංගික වියදම් ඇතුළු එවැනි ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යෑමට අදාළ සියලු පිරිවැය ණයගැනුම්කරු විසින් දරනු ලැබිය යුතු ය. වත්කම් බැහැර කිරීම ඇතුළු වත්කම් සන්තකය ආපසු ලබාගැනීමේ සහ එම වත්කම් භාරදීමේ කාර්ය පටිපාටිය බැංකුවේ වෙබ් අඩවිය වන “ www.ndbbank.com” යන වෙබ් අඩවියේ පළකරනු ලැබේ.

නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී ආයතනයේ යෝජනාක්‍රමය පාලනය කරනු ලබන ඉහත සඳහන් නියම හා කොන්දේසි ලැබීමෙන්, ඒවා පැහැදිලි කිරීමෙන්, කියවා අවබෝධකර දීමෙන් පසුව මෙහි නම් සඳහන් සකෂිකරුවන් දෙදෙනකු ඉදිරිපිටදී ඉහතකී නියම හා කොන්දේසි පිළිගනිමින් මා/අප විසින් මාගේ/අපගේ අත්සන/අත්සන් පහතින් තබන ලදී.



ඉල්ලුම්කරුගේ අත්සන :-

දිනය :-

සාක්ෂිකරුගේ අත්සන: සාක්ෂිකරුගේ අත්සන:

නම: නම:

ජා.හැ.පත්/EPF අංකය: ජා.හැ.පත්/EPF අංකය:

පදිංචි ලිපිනය :..... පදිංචි ලිපිනය :.....